


සිප් තතු ව්‍යාපෘතිය



**Sabaragamuwa Provincial Department of Education
Getangama, Ratnapura**

T.P. 045-2222403

email: spdedu@yahoo.com

web : www.edudept.sg.gov.lk/semis

සබරගමුව පළාත් අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (SEMIS) සංවර්ධන ව්‍යාපෘතිය SEMIS PROJECT

තාර්කිකය (Rational)

සිසුන් 400634 ක් ගුරුභවතුන් 24668 ක් විදුහල්පති 1128 ක් කුටුම්භ ඇතුළත් පාසල් 1128 කින් සමන්විත සබරගමුව අධ්‍යාපන පද්ධතියෙහි යාවත්කාලීනව නිවැරදි දත්ත හා තොරතුරු හුවමාරුවේදී මතුවන බාධක විශාල ගැටළුවකි.

එමෙන්ම මෙම මහා පද්ධතිය කළමනාකරණය කරනු ලබන පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කලාප අධ්‍යාපන කාර්යාල, කොට්ඨාස අධ්‍යාපන කාර්යාල, ගුරුමධ්‍යස්ථාන, පරිගණක සම්පත් මධ්‍යස්ථාන (CRC + PICTEC), ප්‍රාදේශීය ඉංග්‍රීසි සහායක ආයතන (RESC) යන ආයතනවල සේවය සැලසීම සහ කළමනාකරණය සඳහාද තොරතුරු සැපයීම ගැටලුවකි.

සංඛ්‍යාත්මකව විශාල ආයතන සංඛ්‍යාවක, විශාල සේවක සංඛ්‍යාවක් සහ විශාල සේවාවලින් සංඛ්‍යාවක් සමඟ කටයුතු කිරීමේදී පරිගණක හා තොරතුරු ජාල භාවිතයෙන් විශාල ලෙස කාලය, ශ්‍රමය, ධනය, සම්පත් ඉතිරි කර ගත හැකිය. එමෙන්ම පද්ධතිය තුළ නිර්මාණය වන ව්‍යාකූලතා සමූහයක් දුරලිය හැකිය. ආරෝපණය කළ හැකි කාර්යක්ෂමතාව බොහෝදෙනෙකු සිතනවාට ද වඩා ප්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් ඉහළ අගයක් ගනී.

රටට හා රටේ අධ්‍යාපන පද්ධතියට දත්ත පාදකයක් (Data Base) සැකසීම අරඹා බොහෝ කල් ගත වී ඇත. පළාතක් ලෙස මෙන්ම පුද්ගලයන් ලෙස ද අප ඒ සඳහා බොහෝ කැපවීම් කර ඇත්තෙමු. අපේක්ෂාවෙන් බොහෝ කාලයක් ගත කර ඇත්තෙමු. එහෙත් එම අපේක්ෂාවන් එලදැරීම කල්යාණම, අප බොහෝ වෙහෙසකර කාලයක් ගතකර ඇත්තෙමු. එම හේතුව නිසා අපට අහිමි වූණු කාලය, ශ්‍රමය, ධනය නැවත කිසිදිනෙක දිවයිනෙහි සංවර්ධනයට නොලැබෙන නාස්තියක් බවද සැලකිය යුත්තෙමු.

එබැවින් කුඩාවට වුවද සබරගමුව පළාත් අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය නිර්මාණය කොට, ආරම්භ කොට, ක්‍රමානුකූලව වසර 2 ක් තුළ ඉතා දියුණු දත්ත හා කළමනාකරණ තොරතුරු පද්ධතියක් බවට පත්කිරීමට මෙම යෝජනාව හා ඊට සබැඳි වැඩසටහන ඉදිරිපත් කරන අතර එය සාර්ථක වුවහොත් ප්‍රථම අදියරයේදීම සියළුම පළාත්වල තොරතුරු කළමනාකරණයට ද හඳුන්වාදිය හැකි යහපත් ව්‍යවහාරයක් (Good Practice) මෙන්ම ජාතික ආයෝජනයක් (National Investment) වෙනුවෙන් ප්‍රබල ආකෘතියක් ද (Strong Model) වනු ඇති බව අපගේ හැඟීමයි.

අරමුණු

1. සබරගමුව පළාතේ අධ්‍යාපන පද්ධතියේ සියළුම ආයතනවලට හා වෘත්තිකයන්ට අදාළ තොරතුරු සියල්ල එක් දත්ත පාදකයකට ඇතුළත් කිරීම.
2. පාසලෙහි, විදුහල්පති, ගුරුවරයා, ශිෂ්‍යයා යන සියළුදෙනාටම අදාළ සියළුම තොරතුරු කළමනාකරණය කර යාවත්කාලීනව පවත්වාගෙන යාම.
3. අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ තීරණ ගැනීම පිණිස රටේ විවිධ ආයතනවලට අවශ්‍ය වන ඕනෑම යාවත්කාලීන තොරතුරක් අවශ්‍ය ආකාරයට සකසා නිවැරදිව හා කඩිනමින් සැපයීම.
4. පද්ධතිය තුළ පවතින තොරතුරු හුවමාරු හා තීරණ ගැනීමේදී මතුවන ගැටලු අවම කර කාලය, ශ්‍රමය, ධනය ඉතිරි කිරීම හා ව්‍යාකූලත්වයන් අවම කිරීම.
5. කාලීන සමාජ ගම‍්‍යතාවය සුමට කිරීමට වඩාත් මෘදු (Soft) හා සුහුරු (Smart) අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය කිරීම.
6. නිරන්තර යාවත්කාලීන වන (Updated) හා විශ්වාසවන්ත (Reliable) තොරතුරු සපයන, අනාගත අවශ්‍යතා සඳහා නවීකරණය වන (Development) අවශ්‍ය සියළුමදෙනාට ප්‍රවේෂ පහසුව සලසන (Accessibility) දත්ත පද්ධතියක් ගොඩනැගීම.
7. වසර 40 ක් පැරණි ශ්‍රී ලාංකේය අධ්‍යාපන කළමනාකරණ ශිල්ප හා පාලන ක්‍රම වර්තමාන ගෝලීය ප්‍රවණතාවන්ට ගැලපීම.

